

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව - 2014

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ 2014 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හා එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1975 අංක 13 දරන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු පනතේ 65(2) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර බැංකුවේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රවේශනවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාරධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරී වන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටින්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම් වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස බැංකුවේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් බැංකුවේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) හා (4) උපවගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

2 මූල්‍ය ප්‍රකාශන

2.1 තත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2014 දෙසැම්බර් 31 දිනට රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම්

2.2.1 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් ගිණුම්කරණ අඩුපාඩු නිරීක්ෂණය විය.

- (අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (ශ්‍රී ලංමුචාප්‍ර සහ ශ්‍රී ලංගිප්‍ර) ප්‍රකාරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර තිබුණද, මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ශේෂ නිරූපණය වන ආකාරයට පොදු ලෙජර ගිණුම් යාවත්කාලීන කර නොතිබුණි.
- (ආ) සියයට 9 ක පොලී අනුපාතයකට රු.250,000,000 ක ණය මුදලක් 2001 වර්ෂයේදී රජයෙන් ලැබී තිබුණි. එසේ වුවද භාණ්ඩාගාරයට ප්‍රාග්ධනය හෝ පොලී ආපසු ගෙවීම 2014 දෙසැම්බර් 31 දක්වා සිදුකර නොතිබුණි. 2006 වර්ෂය අවසානය දක්වා එකතුව රු.134,321,918 ක් වූ පොලී සඳහා ප්‍රතිපාදනය කර තිබුණද 2007 සිට 2014 කාල පරිච්ඡේදය සඳහා එකතුව රු.180,000,000 ක් වූ පොලී සඳහා ගිණුම්වල ප්‍රතිපාදනය කර නොතිබුණි.
- (ඇ) 2013 ජූලි 01 සිට 2014 දෙසැම්බර් 31 දක්වා කාල පරිච්ඡේදය තුළ ගනුදෙනුකරුවන් විසින් ගම්පහ ශාඛාවේ තැන්පත් කරන ලද එකතුව රු.7,063,376 ක් වූ මුදල් ගිණුම් වලින් අත්හැරී තිබුණි.
- (ඈ) මහනුවර ශාඛාව විසින් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අයකර ගන්නා ලද රු.13,731,140 ක ණය වාරිකය (වතු) අදාළ ගිණුමට මාරුකර නොතිබුණි. එබැවින් ආදායම හා ණය ශේෂ රු.5,574,509 කින් හා රු.6,157,031 කින් පිළිවෙලින් අඩුවෙන් හා වැඩියෙන් දක්වා තිබුණි.
- (ඉ) සටහන් කිරීමේ දෝෂයක් හේතුවෙන් 2014 දෙසැම්බර් 31 දිනට වෙක්පත් උපලබ්ධි ගිණුමේ හර ශේෂයක් විය. එබැවින් මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන වෙනත් ණයගැතියන් රු.22,810,493 කින් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඊ) ඉදිරිපත් නොකළ වෙක්පත් ගිණුමේ රු.2,841,347 ක් වූ දිගු කාලීන ශේෂයන් 2006 වර්ෂයේ සිට නිරවුල් කිරීමෙන් තොරව ඉදිරියට ගෙනැවිත් තිබුණි.

(උ) ගම්පහ ශාඛාවේ 004/1/09/1607 දරන චෙක්පත් උපලබ්ධි ගිණුමේ 2013 දෙසැම්බර් 31 දිනට පැවති රු.1,122,255 ක ශේෂයක් බැංකුව විසින් සසඳා තිබූ අතර ඒ පිළිබඳ සටහන් 2014 දෙසැම්බර් 31 දින දක්වා ගිණුම්වල ඇතුළත් කර නොතිබුණි.

2.2.2 නොසැසඳූ පාලන ගිණුම්

ශාඛා ජංගම ගිණුම් හා ශාඛාවල ප්‍රධාන කාර්යාලය සමඟ ජංගම ගිණුම අතර රු.18,580,615 ක නොසැසඳූ ආරම්භක වෙනසක් නිරීක්ෂණය විය.

2.2.3 පැහැදිලි නොකළ වෙනස්කම්

පහත සඳහන් පැහැදිලි නොකළ වෙනස්කම් නිරීක්ෂණය විය.

(අ) 2014 දෙසැම්බර් 31 දිනට ස්ථාවර තැන්පතු, ඉතිරි කිරීමේ ගිණුම්, අදාළ නොවන ගිණුම්, ස්ථාවර තැන්පතුවලින් ණය ආදිය සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ශේෂයන් හා පරිගණක පද්ධතිය විසින් ජනනය කරන ලද ශේෂයන් අතර රු.69,963,530 ක වෙනසක් නිරීක්ෂණය විය.

(ආ) වත්කම්වල පිරිවැය හා සමුච්චිත ක්ෂය වලට අදාළව ලෙජර ශේෂයන් හා ස්ථාවර වත්කම් ලේඛනයේ ශේෂයන් අතර පිළිවෙලින් රු.648,772 ක් හා රු.326,282 ක වෙනස්කම් නිරීක්ෂණය විය.

2.2.4 හඳුනා නොගත් ගනුදෙනු

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) එකතුව රු.1,137,732 ක තැන්පතු සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් හඳුනාගැනීමෙන් තොරව පැවතුණි.

(ආ) හඳුනා ගැනීමෙන් තොරව හා ගිණුම්වල ගැලපීම් කිරීමෙන් තොරව රු.4,209,582 ක ශේෂයක් අත්තිකාරම් ගිණුමේ දක්වා තිබුණි.

(ඇ) ප්‍රධාන කාර්යාලයේ චෙක්පත් ගිණුම් මුදල් කිරීමට අදාළව වෙනත් බැරකම් ලෙස මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන රු.2,165,961 ක හඳුනානොගත් මුදලක් වර්ෂයකට වැඩි කාලයක් හඳුනාගැනීමෙන් හා සැසඳීමෙන් තොරව ගිණුම්වල පැවතුණි.

2.2.5 විගණනය සඳහා සාක්ෂි නොවීම

එකතුව රු.21,056,587 ක රැස් කිරීම් සඳහා යවන ලද චෙක්පත්, රැස්කිරීම් මත ලැබිය යුතු චෙක්පත්, ලැබිය යුතු ස්ථාවර තැන්පතු, ශාඛා දැන්වීම් ගිණුම් - වෙනත් වත්කම් හා ශාඛා දැන්වීම් ගිණුම් - වෙනත් වගකීම් සම්බන්ධයෙන් විස්තරාත්මක උපලේඛන හා සැසඳීම් විගණනය සඳහා කැඳවා තිබුණද ඉදිරිපත් කර නොතිබුණි.

2.3 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

පහත සඳහන් අනුකූල නොවීම් අවස්ථා විගණනයේදී නිරීක්ෂණය විය.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව

අනුකූල නොවීම

(අ) 2006 අංක 06 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත

කිරිඳිගොඩ හා කැගල්ල ශාඛාවලට අදාළව රු.3,800,000 ක් වටිනා "Know Your Customer" ආකෘති 17 ක් නියමිත පරිදි සම්පූර්ණ කර නොතිබුණි.

(ආ) 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 213 වගන්තිය

කිරිඳිගොඩ හා කැගල්ල ශාඛා විසින් රඳවා ගැනීම් බදු වාර්තා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නියමිත දිනට ඉදිරිපත් කර නොතිබුණි.

(ඇ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය

(i) මුදල් රෙගුලාසි 396(ඇ)

පහත සඳහන් දිගු කාලයක් පරිච්ඡේදව පැවති ඉදිරිපත් නොකරන ලද චෙක්පත් අවලංගු කිරීමට බැංකුව කටයුතු කර නොතිබුණු අතර ඒ පිළිබඳ කාල විශ්ලේෂණය පහත දැක්වේ.

බැංකු ගිණුම් අංකය	මාස 6 සිට 12 දක්වා	වර්ෂ 01 සිට 02 දක්වා	වර්ෂ 02 සිට 03 දක්වා
	රු.	රු.	රු.
A	80,000	447,041	-
B	2,930	17,150	-
C	67,300	261,112	62,975

(ii) මුදල් රෙගුලාසි 507

2014 වර්ෂය සඳහා ඉන්වෙන්ට්‍රි විෂයයන් පිළිබඳ භෞතික සත්‍යාපනය සිදුකර නොතිබුණි.

(iii) මුදල් රෙගුලාසි 754

සමාලෝචිත වර්ෂය තුළ රු.67,544, 820 ක් වටිනා ස්ථාවර වත්කම් බැංකුව විසින් මිලදී ගෙන තිබුණද, ඉන්වෙන්ට්‍රි පිළිබඳ සංවලනය විධිමත්ව යාවත්කාලීන කර නොතිබුණි.

(ඈ) අභ්‍යන්තර වක්‍රලේඛ

(i) වැඩ බලන සාමාන්‍යාධිකාරීවරයා විසින් නිකුත් කරන ලද 2014 නොවැම්බර් 14 දිනැති අංක 559 දරන වක්‍රලේඛය

වක්‍රලේඛයේ අවශ්‍යතාවය පරිදි යතුරු පැදි 15 ක් සම්බන්ධයෙන් සහතික කරන ලද ධාවන වාර්තා පිටපත් ඊළඟ මාසය අවසන් වී සතියක් ඇතුළත ශාඛා විසින් ප්‍රවාහන අංශයට යවා නොතිබුණි.

(ii) ප්‍රධාන කළමනාකරු (ශාඛා මෙහෙයුම්) විසින් නිකුත් කරන ලද 2014 මාර්තු 25 දිනැති ලිපිය

අක්‍රීය ගිණුම් සඳහා කිසිදු ලේඛනයක් ශාඛා විසින් පවත්වා නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂය සඳහා බැංකුවේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.මිලියන 412.71 ක බදු පූර්ව ශුද්ධ ලාභයක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ බදු පූර්ව ශුද්ධ ලාභය රු.මිලියන 342.74 ක් වූයෙන් මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.මිලියන 69.97 ක වර්ධනයක් දැක්වුණි.

පොලී වියදම් හා හානිකරණ පාඩු ඉකුත් වර්ෂයේ අනුරූපී සංඛ්‍යාවලට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ පිළිවෙලින් සියයට 10 කින් හා සියයට 38 කින් අඩුවීම හා ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂය තුළ වෙනත් මෙහෙයුම් ආදායම සියයට 10 කින් වැඩිවීම මෙම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණි.

3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

3.2.1 බැංකුවේ ලාභදායීත්වය

(අ) ලබාගත හැකිවූ තොරතුරු අනුව, සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂ 05 සඳහා බැංකුවේ ලාභදායීත්වය පහත දැක්වේ.

	2014	2013	2012	2011	2010	2009
	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන
(i) පොලී ආදායම	3,633	3,635	2,879	2,611	2,362	2,165
(ii) පොලී වියදම	2,214	2,459	1,725	1,214	1,368	1,939
(iii) ශුද්ධ පොලී ආදායම	1,419	1,176	1,153	1,397	994	226
(iv) වෙනත් මෙහෙයුම් ආදායම	103	97	73	76	387	505
(v) වෙනත් ආදායම් ලාභ / (පාඩු)	(23)	(48)	7	-	1	2
(vi) ශුද්ධ මෙහෙයුම් ආදායම	1,499	1,225	1,233	1,473	1,382	733
(vii) මුළු පුනරාවර්තන වියදම්	(1,086)	(882)	803	785	743	613
(viii) බදු පූර්ව ශුද්ධ ලාභය	413	343	430	688	639	120
(ix) බදු	(140)	(110)	158	178	179	46
(x) බදු වලට පසු ශුද්ධ ලාභය	273	233	272	510	460	74
(xi) විකිණීමට ඇති මූල්‍ය වත්කම් මත පාඩු	3	1	2	3	-	-
(xii) නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් (+/-) මත ආයුගණක ලාභ / (පාඩු)	(102)	-	-	-	-	-
මුළු විස්තීර්ණ ආදායම	174	234	270	507	-	-

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

* 2009 සිට 2013 කාලපරිච්ඡේදය තුළ පොලී ආදායම රු.මිලියන 2,165 සිට රු.මිලියන 3,635 දක්වා සියයට 68 කින් වැඩිවී තිබූ අතර, එය සමාලෝචිත වර්ෂය තුළදී රු.මිලියන 3,633 දක්වා අඩුවී තිබුණි. 2009 සිට 2012 දක්වා පොලී වියදම් රු.මිලියන 1,939 සිට රු.මිලියන 1,214 දක්වා අඩුවී තිබුණි. මේ අතර එය 2013 වර්ෂයේදී රු.මිලියන 2,459 දක්වා වැඩිවී තිබූ අතර පෙර වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂය තුළදී රු.මිලියන 2,214 දක්වා හෙවත් සියයට 10 කින් අඩු වී තිබුණි.

- * 2009 සිට 2011 කාලපරිච්ඡේදය තුළ බදු පූර්ව ශුද්ධ ලාභය රු.මිලියන 120 සිට රු.මිලියන 688 ක් දක්වා සියයට 473 කින් වැඩිවී තිබුණි. ඉන් පසු 2012 සිට 2013 දක්වා කාල පරිච්ඡේදය තුළ එය රු.මිලියන 430 සිට රු.මිලියන 343 දක්වා සියයට 20 කින් අඩුවී තිබූ අතර 2013 වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂය තුළ එය රු.මිලියන 343 සිට රු.මිලියන 413 දක්වා සියයට 20 කින් වැඩිවී තිබුණි.
- * 2009 සිට 2011 දක්වා කාලපරිච්ඡේදය තුළ බදුවලට පසු ශුද්ධ ලාභය රු.මිලියන 74 සිට රු.මිලියන 510 දක්වා හෙවත් සියයට 589 කින් වැඩිවී තිබූ අතර ඉන් පසු 2012 සිට 2013 දක්වා කාලපරිච්ඡේදය තුළ එය රු.මිලියන 272 සිට රු.මිලියන 232 දක්වා සියයට 15 කින් අඩුවී තිබුණි. මේ අතර පෙර වර්ෂයට සාපේක්ෂව එය රු.මිලියන 233 සිට රු.මිලියන 273 දක්වා හෙවත් සියයට 17.16 කින් වැඩිවී තිබුණි.
- * 2011 සිට 2014 කාල පරිච්ඡේදය තුළ මුළු විස්තීර්ණ ආදායම රු.මිලියන 507 සිට රු.මිලියන 174 දක්වා හෙවත් සියයට 66 කින් අඩුවී තිබුණි.

3.2.2 වැදගත් ගිණුම්කරණ අනුපාත

ලබාගත හැකිවූ තොරතුරු අනුව, සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂ 06 සඳහා බැංකුවේ වැදගත් ගිණුම්කරණ අනුපාත කිහිපයක් පහත දැක්වේ.

	<u>2014</u>	<u>2013</u>	<u>2012</u>	<u>2011</u>	<u>2010</u>	<u>2009</u>	<u>2008</u>
	%	%	%	%	%	%	%
ලාභදායීත්ව අනුපාත							
i ශුද්ධ පොලී ආන්තිකය	4.97	4.76	5.39	7.26	7.87	4.45	3.48
ii ස්කන්ධය මත ප්‍රතිලාභ	6.87	6.00	7.31	14.67	18.46	3.06	0.88
iii සාමාන්‍ය වත්කම් මත ප්‍රතිලාභ	1.44	1.39	2.01	3.58	3.77	0.77	0.38
ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාත							
i ස්කන්ධය / මුළු වත්කම්	13.26	14.65	17.04	17.76	15.40	14.06	16.51
ii ස්කන්ධය / ණය	16.56	18.38	20.66	22.34	19.35	17.53	18.13
iii පෙළ I	25.32	28.09	33.22	39.94	26.09	24.18	27.81
vii පෙළ II	25.32	28.09	33.22	39.94	26.83	24.82	28.47
ද්‍රවශීලතා අනුපාත							
i ක්ෂණික වත්කම්/ තැන්පතු (වගකීම්)	22.79	21.24	21.98	20.04	21.04	26.04	12.84
ii තැන්පතු / ණය හා අත්තිකාරම්	99.52	99.18	93.40	92.51	90.99	91.41	76.96
iii ණයට ගැනීම් / ණය සහ අත්තිකාරම්	4.61	4.21	3.98	4.10	4.25	5.18	5.84

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කරන ලද පරිදි පෙළ 1 හා පෙළ 2 හි ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාත පිළිවෙලින් සියයට 5 සහ සියයට 10 ක අවම සීමාව පවත්වා ගැනීම සඳහා බැංකුව බොහෝ ඉදිරියෙන් සිටියද ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂය අවසානයේදී එම අනුපාත දෙකම අඩු වී තිබූ අතර පසුගිය වර්ෂ 6 සඳහා වූ අඩුම අනුපාතය වාර්තා කර තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්ය සාධනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) අක්‍රීය ණය (NPL)

විගණනයට ලබාගත හැකි වූ තොරතුරුවලට අනුව 2014 දෙසැම්බර් 31 දිනට මුළු හිඟ ණය හා ඒ මත අක්‍රීය ණය පිළිබඳ තත්ත්වය පහත වගුවෙන් දැක්වේ.

ණය වර්ගය	2014 දෙසැම්බර් 31 දිනට මුළු හිඟ ණය ශේෂය	අක්‍රීය ණය ශේෂය	මුළු හිඟ ණයවල ප්‍රතිශතයක් ලෙස අක්‍රීය ණය
	රු. මිලියන	රු. මිලියන	
උකස් ණය	8,126	914	11.25
සේ.අ.අ. ණය	9,958	5,439	54.62
වතු අංශ සේ.අ.අ. ණය	955	691	72.36
පුද්ගලික ණය	2,059	322	15.64
මෝටර් වාහන ණය	78	7	8.97
ආයෝජන අරමුදල	155	11	7.09
ප්‍රතිමූල්‍යයන ණය	503	29	5.76
	-----	-----	
එකතුව	21,834	7,413	33.95
	=====	=====	

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

පෙර වර්ෂය සඳහා උකස් ණය, සේ.අ.අ. ණය, වතු අංශ සේ.අ.අ. ණය, පුද්ගලික ණය, මෝටර් වාහන ණයවල අක්‍රීය ණය ශේෂ ප්‍රතිශතයන් පිළිවෙළින් සියයට 12.69, 57.4, 73.9, 18.83 හා 4.27 ක් වූ හෙයින් අඩුවීමේ ප්‍රවණතාවයක් එයින් දැක්වුණි.

(ආ) හිඟ ණය ශේෂ පිළිබඳ කාල විශ්ලේෂණය

විගණනයට ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව 2014 දෙසැම්බර් 31 දිනට උකස් ණය, සේ.අ.අ. ණය, වතු අංශයේ සේ.අ.අ. ණය, පුද්ගලික ණය හා මෝටර් වාහන ණය පිළිබඳ කාල විශ්ලේෂණයක් පහත ප්‍රකාශයෙන් දැක්වේ.

හිඟ කාල පරිච්ඡේදය	උකස් ණය	සේ.අ.අ. ණය	වතු අංශ ණය	පුද්ගලික ණය	වාහන ණය	එකතුව
	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන
මාස						
මාස 01 ට අඩු	5,155	3,372	55.88	1,451	60.5	10,094.8
මාස 1-2	2,298	1,320	43.3	368	11.3	4,040.60
මාස 3-5	391	615	257.75	114	2	1,379.75
මාස 6-11	120.3	1,394	242.82	74	2.5	1,833.62
මාස 12-17	71.3	3,198	353.84	41.5	2.4	3,667.04

මාස 18 ට වැඩි	90.4	59	2.22	11	-	162.62
එකතුව	8,126	9,958	955.81	2,059.50	78.7	21,178.43

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණය කරනු ලැබේ.

මුළු සේ.අ.අ.ණයවලින් හා වතු අංශයේ සේ.අ.අ.ණයවලින් පිළිවෙලින් රු. මිලියන 3,257 ක් හෙවත් සියයට 33 ක් හා රු. මිලියන 356 ක් හෙවත් සියයට 37.25 ක් වර්ෂ 1 කට වැඩි කාලයක් හිඟ හිට පැවතුණි.

(ඇ) උකස් ණය, සේ.අ.අ.ණය හා වතු අංශයේ සේ.අ.අ.ණය සම්බන්ධයෙන් ණය වියපැහැදීම පිළිබඳ තත්ත්වය

ලබාගත හැකි වූ තොරතුරු අනුව, 2014 වර්ෂය තුළ ලබාදුන් උකස් ණය, සේ.අ.අ.ණය, වතු අංශයේ සේ.අ.අ.ණය, පුද්ගලික ණය, මෝටර් වාහන ණය හා ජරති මූල්‍යයන ණය ඉකුත් වර්ෂය සමඟ සසඳා පහත දැක්වේ.

ණය වර්ගය	2014		2013		විචලනය	
	ලබාදුන් ණය සංඛ්‍යාව	වටිනාකම රු. මිලියන	ලබාදුන් ණය සංඛ්‍යාව	වටිනාකම රු. මිලියන	වටිනාකම වැඩිවීම/ (අඩුවීම)	ප්‍රතිශතය
උකස් ණය	1,603	1,393	1,330	1,218	175	14
සේ.අ.අ.ණය	7,975	2,875	6,011	2,140	735	34
වතු අංශයේ						
සේ.අ.අ.ණය	2,422	292	1,537	157	135	86
පුද්ගලික ණය	2,452	1,149	1,599	747	402	54
මෝටර් වාහන ණය	7	33	9	27	6	22
ප්‍රතිමූල්‍යයන ණය	585	197	1,774	277	(80)	(29)
එකතුව	15,044	5,939	12,260	4,566	1,373	30

සමාලෝචිත වර්ෂය තුළ ලබාදුන් ණය සංඛ්‍යාව හා ලබාදුන් ණයවල මුළු වටිනාකම ඉකුත් වර්ෂයට සාපේක්ෂව පිළිවෙලින් සියයට 23 කින් හා සියයට 30 කින් වැඩි වී තිබුණි.

4.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

4.2.1 උකස් ණය

උකස් ණය ලබාදීම සම්බන්ධයෙන් පහත දැක්වෙන ජරධාන දුර්වලතා නිරීක්ෂණය විය.

(අ) පහත සඳහන් අවස්ථාවලදී, ණය අත්පොතේ විධිවිධාන ප්‍රකාරව හිඟ මුදල් අයකර ගැනීමට බැංකුව විසින් අවශ්‍ය පියවර ගෙන නොතිබුණි.

ණය අංකය	ණය ලබාදුන් දිනය	ලබාදුන් ණය මුදල	2014 දෙසැම්බර් 31 දිනට මුළු හිඟ මුදල
		රු.	රු.
51/651/04/477	2012.12.13	850,000	421,475
1/700/01/325	2007.10.22	125,000	82,885
04/003/02/5353	2007.11.09	250,000	51,758

(ආ) පෙර දුන් ණයවල හිඟ තත්ත්වයන් සැලකීමෙන් තොරව ණය ලබා දුන් අවස්ථා නිරීක්ෂණය විය. එවැනි අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

ණය අංකය	ණය ලබාදුන් දිනය	ලබාදුන් ණය මුදල	2014 දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	
			රු.	රු.
HF 3484	2010.07.12	620,000	620,000	124,282
10/001/02/00135/BTA 041	2011.05.04	1,948,000	1,948,000	545,995

(ඇ) ගනුදෙනුකරුවකු විසින් ණයක් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් වෙනත් බැංකුවක් විසින් එවන ලද ලිපිය සැලකීමෙන් තොරව රු.620,000 ක ණය මුදලක් ලබාදී තිබුණි.

(ඈ) පහත සඳහන් අවස්ථාවලදී පොලී අනුපාතය සංශෝධනය කිරීම හා ණය කාලය දීර්ඝ කිරීම පිළිබඳව ගනුදෙනුකරුවන්ට බැංකුව විසින් දන්වා නොතිබුණි.

ණය අංකය	දිනය	ලබාදුන් ණය මුදල	2014 දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	
			රු.	රු.
01-700-01-325	2007.10.22	125,000	125,000	82,885
04-003-02-5353	2007.11.09	250,000	250,000	51,759

(ඉ) සමහර අවස්ථාවලදී උකස් ණය සඳහා පවරා ගන්නා දේපල වටිනාකම අදාළ ණයවල හිඟ ශේෂයන් ආවරණය කිරීමට ප්‍රමාණවත් නොවූ බව අනාවරණය විය. එවැනි අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

ණය අංකය	හිඟ ප්‍රාග්ධන මුදල	2014 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු මුළු මුදල	දේපලවල ඇස්තමේන්තුගත වටිනාකම	2014 දෙසැම්බර් 31 දිනට තහවුරු කරගත් පාඩුව
	රු.	රු.	රු.	රු.
6/31940/T6/869	262,500	1,098,018	850,000	248,018

18/58484/Y18/129	127,748	568,633	500,000	68,633
18/62583/Y18/383	176,248	710,640	300,000	410,640
7/62516/D7/435	150,000	555,862	350,000	205,862
12/61050/D12/210	132,841	500,879	407,200	93,679
K4/2929/KY2/813	598,404	598,404	275,000	323,404
10/54419/D10/213	99,455	547,799	300,000	247,799
1/32533/CD2/358	79,999	306,489	300,000	6,489
18/72739/Y18/923	50,834	226,985	200,000	26,985
6/45094/F6/137	299,997	719,201	200,000	519,201
K/4/3186/KY3/289	138,409	415,325	250,000	165,325
5/43545/H6/524	255,030	551,886	300,000	251,886
61/KIA/26	8,919,111	19,677,458	13,000,000	6,677,458
2/01758/K2/427	252,659	675,433	500,000	175,433
2/643/POI/147	1,802,789	3,125,622	2,400,000	725,622
05/001/08/1773	507,058	1,212,692	800,000	412,692
එකතුව	13,853,082	31,491,326	20,932,200	10,559,126

4.3 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සභාපතිට සැපයූ බැරපත (Credit Card) මගින් සංග්‍රහ වියදම් ප්‍රතිපූර්ණය කර ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයේ එකඟත්වයකින් තොරව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබුණි. ඒ අනුව එකතුව රු.564,772 ක බිල්පත් සමාලෝචිත වර්ෂය තුළදී බැංකුව විසින් ප්‍රතිපූර්ණය කර තිබුණු බව නිරීක්ෂණය විය.
- (ආ) 2013 සැප්තැම්බර් 11 දිනැති අංක පීර්ඩ් 02/2013 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයට පටහැනිව බැංකුව විසින් එහි සේවකයන් වෙනුවෙන් රු.12,885,149 ක උපයන වීට ගෙවීම් බදු (PAYE TAX) ගෙවා තිබුණි.
- (ඇ) යහපාලනය සඳහා වූ රාජ්‍ය ව්‍යාපාර මාර්ගෝපදේශයේ 8 පරිච්ඡේදයේ 8.3.8 ඡේදයට අනුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමෙන් තොරව සමාලෝචිත වර්ෂය තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ හඳුනාගත් දිළිඳු පවුල්වල කොටසක් ගොඩනගන ලද නිවාස අලුත්වැඩියා කිරීම හා ඉදිකිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධානයකට රු. මිලියන 1.5 ක මුදලක් පරිත්‍යාග කර තිබුණි.

4.4 හඳුනාගන්නා ලද පාඩු

පහත සඳහන් හඳුනාගත් පාඩු විගණනයේදී නිරීක්ෂණය විය.

- (අ) පවරා ගත් දේපල අපහරණය කිරීම මත සමාලෝචිත වර්ෂය තුළ රු.984,312 ක පාඩු සිදුවී තිබුණි.

(ආ) සමාලෝචිත වර්ෂයේදී අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය සහිතව රු.584,757 ක ණය පොලී හා වෙනත් ගාස්තු ලියා හැර තිබුණි. තවද භාණ්ඩාගාරයෙන් විධිමත් අනුමැතියක් ලබා ගැනීමෙන් තොරව ජංගම වත්කම් යටතේ 2004 වර්ෂයේ සිට ඉදිරියට ගෙන එන ලද රු.8,561,853 ක නොසැසඳූ ශේෂයක් සමාලෝචිත වර්ෂයේදී ලියා හැර තිබුණි.

(ඇ) ඉන්වෙන්ට්‍රි කළමනාකරණය සඳහා 2011 වර්ෂයේදී රු.341,550 ක පිරිවැයකට මිලදී ගන්නා ලද මෘදුකාංග භාවිතා කළ නොහැකි තත්ත්වය හේතුවෙන් අරමුණු කළ කාර්යයට උපයෝජනය කර නොතිබුණි.

4.5 මානව සම්පත් කළමනාකරණය

බැංකුවේ මනා මෙහෙයුම් කෙරෙහි අහිතකර ලෙස බලපාන විධායක මට්ටමේ නොවන සේවක සංඛ්‍යාවේ අනුමත තනතුරු 91 ක් හෙවත් සියයට 35 ක් හා විධායක මට්ටමේ තනතුරු 5 ක් සමාලෝචිත වර්ෂය අවසානයට පුරප්පාඩු වී පැවති බව නිරීක්ෂණය වූ අතර සමාලෝචිත වර්ෂය අවසානයට වෙනත් තනතුරු 05 ක් අතිරික්තව පැවතුණි.

5. ගිණුම් කටයුතු භාවය හා යහපාලනය

5.1 ක්‍රියාකාරී සැලැස්ම

2014 වර්ෂය සඳහා ක්‍රියාකාරී සැලැස්මේ දක්වා තිබුණු පහත සඳහන් ඉලක්කයන් සමාලෝචිත වර්ෂය තුළ කොටසක් හෝ සම්පූර්ණයෙන් ඉටු කරගෙන නොතිබුණි. විස්තර පහත දැක්වේ.

කාර්යය සංකේතය	ඉලක්කය	ඉටුකරගැනීමේ තත්ත්වය
ඉලක්කය 1	ණය කළම රු.බිලියන 30 දක්වා වැඩි කිරීම	2014 දෙසැම්බර් 31 දිනට ණය කළම රු.බිලියන 24.27 ක් පමණක් විය.
	මාසයකට රු. මිලියන 1,020 බැගින් තැන්පතු වැඩි කිරීම	තැන්පතුවල ශුද්ධ වැඩිවීම මසකට රු.මිලියන 245 ක් හෙවත් ඉලක්කයෙන් සියයට 24 ක් පමණක් වීම.
	සේවා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම	2014 දෙසැම්බර් 31 දක්වා කිසිදු සේවා මධ්‍යස්ථානයක් ස්ථාපිත කර නොතිබුණි.
ඉලක්කය 2	පවත්නා ශාඛා ආදර්ශ ශාඛා බවට විවෘත කිරීම / වැඩි දියුණු කිරීම	කිසිදු ශාඛාවක් විවෘත කර හෝ වැඩි දියුණු කර නොතිබුණි.
	පවත්නා ශාඛා 4 ක් අධිශ්‍රේණි ශාඛා ලෙස වැඩි දියුණු කිරීම	කිසිදු ශාඛාවක් අධි ශ්‍රේණි ශාඛාවක් ලෙස වැඩි දියුණු කර නොතිබුණි.
ඉලක්කය 3	ආදායමට පිරිවැය අනුපාතය සියයට 25 සිට සියයට 20 දක්වා වැඩි දියුණු කිරීම	සමාලෝචිත වර්ෂය තුළ එම අනුපාතය සියයට 30 ක් විය.

	බදු පූර්ව ලාභය රු. මිලියන 660 දක්වා වැඩි කිරීම	2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා බදු පූර්ව ලාභය රු.මිලියන 412.71 ක් හෙවත් ඉලක්කයෙන් සියයට 62.53 ක් විය.
ඉලක්කය 5	2014 වන විට 1 - 2 හිඟ වාරික උකස්ණය සියයට 28 සිට සියයට 5 දක්වා අඩු කිරීම	2014 දෙසැම්බර් 31 දිනට උකස් ණය 1 - 2 හිඟ ණය වාරික සියයට 28 ක් විය.
	අක්‍රීය ණය අනුපාත ශුන්‍ය මට්ටමින් පවත්වා ගැනීම හා පුද්ගලික හා වාහන ණය සම්බන්ධයෙන් හිඟ තත්ත්වයක් ඇති නොවීම	පුද්ගලික ණය හා වාහන ණය අක්‍රීය ණය අනුපාත පිළිවෙලින් සියයට 15.63 ක් හා සියයට 8.65 ක් විය.
ඉලක්කය 6	මුළු ණය කළඹ 2014 වර්ෂයේදී රු. බිලියන 8.4 කින් වැඩි කිරීම	2014 වර්ෂය සඳහා ණය සහ ලැබිය යුතු ශේෂ වර්ධනය සියයට 13.5 ක් පමණක් වූ අතර මුළු ණය කළඹ වැඩිවීම රු.බිලියන 2.85 ක් පමණක් විය.
ඉලක්කය 7	නව ප්‍රධාන බැංකු විසඳුම් සමඟ සමස්ථ බැංකු ජාලය ඒකාබද්ධ කිරීම	2014 වර්ෂයේදී බැංකු විසඳුම් හඳුන්වා දී නොතිබුණි.
	සියලුම ශාඛා සඳහා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) ජාලය ක්‍රියාත්මක කිරීම	2014 වර්ෂය තුළ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර අලුතෙන් හඳුන්වා දී නොතිබුණි.
ඉලක්කය 10	ගනුදෙනුකරු පසු විපරම් සමීක්ෂණ නිරීක්ෂණ මත ජාතික වැඩ මුළුවක් සංවිධානය කිරීම	වැඩ මුළුවක් පවත්වා නොතිබුණි.

5.2 අභ්‍යන්තර පාලනය

ලේඛනගත කිරීම් නොමැතිවීම හේතුවෙන් අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශනයේ සඳහන් කරන ලද මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට ගන්නා ලද පියවරයන් පරීක්ෂා කිරීමට නොහැකි විය. එබැවින් පසුගිය වර්ෂ 3 සඳහා අභ්‍යන්තර පාලනයන් සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශනය පිළිබඳ මතය, අවධාරණය කළ කරුණු සහිත ඡේද මා විසින් නිකුත් කරන ලදී.

5.3 අයවැය පාලනය

සමාලෝචිත වර්ෂය සඳහා විස්තීර්ණ අයවැය ලේඛනයක් පිළියෙල කර නොතිබුණු අතර ඒ වෙනුවට ආදායම් හා වියදම් පිළිබඳ විස්තරාත්මක වර්ගීකරණයන් සැලකීමෙන් තොරව සාරාංශ ගත ලාභා ලාභ ගිණුමක් පමණක් පිළියෙල කර තිබුණි. අසම්පූර්ණ අයවැය ලේඛනයට අනුව, අයවැයගත හා තර්ජන සංඛ්‍යා අතර සැලකිය යුතු විචලනයන් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනය ඵලදායී අභ්‍යන්තර පාලන කාරකයක් ලෙස යොදා ගෙන නොතිබූ බව නිරීක්ෂණය විය.

5.4 අභ්‍යන්තර විගණනය

බැංකුවේ ඵලදායී කාර්ය සාධනය තහවුරු කර ගැනීම සඳහා අභ්‍යන්තර විගණන වැඩ සටහනෙහි සැලසුම් කරන ලද පරිදි අභ්‍යන්තර විගණනය විසින් බොහෝ ක්ෂේත්‍රයන් ආවරණය කර නොතිබුණි. එබැවින් අභ්‍යන්තර විගණන අංශය විසින් මුදල් රෙගුලාසි 133 ප්‍රකාරව අභ්‍යන්තර විගණනයේ අරමුණු ඉටුකර ගැනීම සඳහා ඔවුන්ගේ රාජකාරී හා වගකීම් ඵලදායී ලෙස ක්‍රියාත්මක කර නොතිබුණි. තවද බැංකුව විසින් ප්‍රධාන අභ්‍යන්තර විගණක තනතුර හා අභ්‍යන්තර විගණක තනතුර සමාලෝචිත වර්ෂය අවසානය දක්වා පුරවා නොතිබුණි.

6. පද්ධති හා පාලන

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු බැංකුවේ සභාපතිගේ අවධානයට වරින්වර යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතු වේ.

- (අ) ගිණුම්කරණය
- (ආ) ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්
- (ඇ) පරිගණකගත තොරතුරු පද්ධතිය
- (ඈ) නීති, රීති හා රෙගුලාසි වලට අනුකූල වීම
- (ඉ) අයවැය පාලනය